



Hector Kobbekaduwa Agrarian Research and Training Institute
Data Management Division
(Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2022.03.15

| Item | Pettah | | | | Marandagahamula | | | | | |
|-------------------------------|-------------------|---------|---------|--------|-----------------|--------|--------|---------|-------|----------|
| | Range | | Average | | Change * | Range | | Average | | Change * |
| | 15-Mar | 15-Mar | 14-Mar | 15-Mar | | 15-Mar | 14-Mar | | | |
| Rice (Rs/kg) | | | | | | | | | | |
| Samba 1 | 165.00 - 170.00 | 166.25 | 171.25 | -5.00 | 170.00 - 170.00 | 170.00 | 170.00 | | | |
| Samba 2 | 160.00 - 165.00 | 162.50 | 163.00 | -0.50 | 160.00 - 165.00 | 161.00 | 160.00 | | 1.00 | |
| Keeri Samba | 225.00 - 230.00 | 226.25 | 213.75 | 12.50 | 210.00 - 230.00 | 216.00 | 217.50 | | -1.50 | |
| Nadu 1 | 160.00 - 165.00 | 163.00 | 162.00 | 1.00 | 165.00 - 167.00 | 166.00 | 166.00 | | | |
| Nadu 2 | 150.00 - 160.00 | 155.00 | 156.00 | -1.00 | 155.00 - 156.00 | 155.60 | 155.40 | | 0.20 | |
| Raw red | 168.00 - 170.00 | 169.60 | 166.00 | 3.60 | 165.00 - 165.00 | 165.00 | 165.00 | | | |
| Raw White | 155.00 - 160.00 | 158.75 | 161.00 | -2.25 | 150.00 - 153.00 | 150.75 | 149.20 | | 1.55 | |
| Imported Rice | | | | | | | | | | |
| Ponne Samba | 145.00 - 145.00 | 145.00 | 139.00 | 6.00 | 145.00 - 145.00 | 145.00 | | | | |
| Nadu | 135.00 - 135.00 | 135.00 | 128.20 | 6.80 | 135.00 - 140.00 | 137.50 | | | | |
| Raw White | 125.00 - 135.00 | 129.00 | 127.60 | 1.40 | 130.00 - 135.00 | 132.50 | | | | |
| Raw red | | | | | | | | | | |
| Subsidiary Food Crops | | | | | | | | | | |
| Dried Chillies (Rs/Kg) | | | | | | | | | | |
| Imported | 1050.00 - 1100.00 | 1070.00 | 1020.00 | 50.00 | | | | | | |
| Local | | | | | | | | | | |
| Onion (Rs/Kg) | | | | | | | | | | |
| Sinnan | 160.00 - 180.00 | 168.00 | | | | | | | | |
| Vedalan | 250.00 - 260.00 | 256.00 | 256.00 | | | | | | | |
| Imported | 190.00 - 220.00 | 204.00 | 204.00 | | | | | | | |
| Big Onion | | | | | | | | | | |
| Imported | 125.00 - 170.00 | 157.00 | 152.00 | 5.00 | | | | | | |
| Local | - | | | | | | | | | |
| Potatoes (Rs/Kg) | | | | | | | | | | |
| Welimada | 140.00 - 145.00 | 142.50 | 142.50 | | | | | | | |
| Nuwaraeliya | 160.00 - 170.00 | 166.00 | 168.00 | -2.00 | | | | | | |
| Imported | 130.00 - 150.00 | 142.00 | 140.00 | 2.00 | | | | | | |
| Pulses (Rs/Kg) | | | | | | | | | | |
| Green Gram | 750.00 - 850.00 | 790.00 | 720.00 | 70.00 | | | | | | |
| Cowpea | 540.00 - 620.00 | 584.00 | 565.00 | 19.00 | | | | | | |
| Red Dhal | 350.00 - 365.00 | 358.00 | 356.00 | 2.00 | | | | | | |
| Eggs (Rs/Egg) | | | | | | | | | | |
| Brown | 31.00 - 31.00 | 31.00 | 28.00 | 3.00 | | | | | | |
| White | 29.00 - 29.00 | 29.00 | 26.00 | 3.00 | | | | | | |

Head
Data Management Division



Hector Kobbekaduwa Agrarian Research and Training Institute

Data Management Division

Wholesale Prices in Selected Markets (Rs/Kg)



| Variety | 15/3/2022 | 15/3/2022 | 15/3/2022 | 14/3/2022 | 15/3/2022 | 15/3/2022 | 15/3/2022 | 15/3/2022 | 15/3/2022 | 14/3/2022 |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|--------------------|----------------------|--------------------|--------------------|--------------------|------------------|
| | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochohole Market | hambuththegam Market | Kappetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| Up Country Vegetable | | | | | | | | | | |
| Beans | 150 - 180 | 150 - 170 | 160 - 180 | 200 - 210 | - | 180 - 200 | 130 - 140 | 140 - 160 | 160 - 170 | 180 - 190 |
| Carrot | 160 - 200 | 200 - 220 | 200 - 260 | 220 - 240 | - | 200 - 230 | 150 - 180 | 190 - 200 | 180 - 200 | 190 - 210 |
| Leeks | 70 - 80 | 80 - 90 | 90 - 110 | 110 - 120 | - | 100 - 120 | 75 - 80 | 90 - 95 | 80 - 90 | 100 - 110 |
| Beet root | 140 - 150 | 80 - 90 | 70 - 100 | 90 - 100 | 80 - 100 | 80 - 90 | - | - | - | - |
| Beet Root(N'Eliya) | 170 - 190 | 100 - 110 | - | - | - | - | 100 - 120 | 110 - 115 | 140 - 150 | 100 - 120 |
| Knolkhol | 100 - 120 | 90 - 100 | 70 - 90 | 110 - 130 | - | 60 - 80 | 60 - 70 | 70 - 80 | 65 - 70 | 110 - 120 |
| Raddish | 30 - 60 | 30 - 40 | 35 - 50 | 60 - 80 | 60 - 70 | 40 - 70 | 25 - 30 | 40 - 45 | 20 - 30 | 50 - 70 |
| Cabbage (N'Eliya) | 75 - 80 | 70 - 75 | - | 95 - 100 | - | - | 45 - 55 | 65 - 75 | 40 - 50 | - |
| Cabbage (Kandy) | 60 - 70 | 50 - 60 | 65 - 80 | 70 - 80 | 60 - 80 | 60 - 80 | - | - | - | 80 - 90 |
| Tomato | 260 - 270 | 220 - 240 | 230 - 260 | 270 - 290 | 250 - 270 | 100 - 140 | 150 - 180 | 180 - 200 | 200 - 240 | 230 - 250 |
| Low country Vegetable | | | | | | | | | | |
| Ladies Fingers | 40 - 50 | 60 - 70 | 55 - 70 | 80 - 90 | 50 - 60 | 45 - 55 | - | - | - | 80 - 90 |
| Brinjals (Village) | - | - | - | - | - | - | - | - | - | - |
| Brinjals (Other) | 140 - 150 | 120 - 150 | 150 - 180 | 190 - 220 | 140 - 170 | 90 - 120 | 130 - 150 | - | 120 - 140 | 160 - 190 |
| Capsicum | 240 - 270 | 200 - 220 | 180 - 230 | 240 - 270 | 250 - 320 | 170 - 230 | 280 - 300 | 240 - 280 | 280 - 300 | 240 - 260 |
| Pumpkin | 140 - 160 | 70 - 80 | 50 - 70 | 80 - 90 | - | 60 - 80 | 120 - 130 | - | 110 - 130 | 80 - 90 |
| Cucumber | 40 - 60 | 50 - 60 | 35 - 50 | 60 - 70 | 40 - 50 | 25 - 35 | 50 - 55 | - | 40 - 50 | 50 - 60 |
| Bitter Gourd (Village) | - | - | - | - | - | - | - | - | - | - |
| Bitter Gourd (Other) | 250 - 270 | 180 - 200 | 160 - 180 | 180 - 200 | 180 - 200 | 160 - 180 | - | - | - | 180 - 220 |
| Snake Gourd | 100 - 120 | 130 - 140 | 110 - 130 | 140 - 140 | 140 - 170 | 100 - 120 | - | - | - | 120 - 140 |
| Drumstick | - | - | - | - | - | - | - | - | - | - |
| Luffa | 140 - 150 | 120 - 130 | 110 - 130 | 130 - 180 | 130 - 150 | 130 - 150 | - | - | - | 140 - 160 |
| Long Beans | 120 - 130 | 100 - 110 | 80 - 100 | 120 - 130 | 80 - 100 | 100 - 120 | - | - | - | 110 - 120 |
| Ash Plantains | 50 - 60 | 50 - 60 | 40 - 55 | 70 - 80 | 60 - 80 | 40 - 50 | - | - | - | 80 - 85 |
| Green Chillies | 300 - 340 | 350 - 380 | 280 - 330 | 340 - 360 | 350 - 400 | 220 - 330 | 280 - 300 | - | 320 - 340 | 370 - 380 |
| Lime | 70 - 90 | 100 - 110 | 90 - 110 | 110 - 120 | 80 - 100 | 80 - 100 | - | - | - | 100 - 120 |
| Sweet Potatoe | 90 - 100 | 60 - 75 | 55 - 70 | 65 - 70 | 70 - 80 | 70 - 80 | 60 - 65 | - | 60 - 65 | 65 - 75 |
| Manioc | 30 - 40 | 35 - 40 | 25 - 30 | 70 - 70 | 50 - 60 | 30 - 35 | 30 - 35 | - | 20 - 30 | 30 - 40 |
| Dambala (Wing Beans) | | | | | | | | | | |
| Thithbatu | - | - | - | - | - | - | - | - | - | - |
| Maize | - | - | - | - | - | - | - | - | - | - |
| Black Gram | - | - | - | - | - | - | - | - | - | - |
| Gingerly | - | - | - | - | - | - | - | - | - | - |
| Potato(Imported) | 130 - 150 | 130 - 135 | 125 - 130 | 130 - 135 | - | 135 - 135 | - | - | 145 - 150 | 135 - 135 |
| Potato (Welimada) | 140 - 145 | - | 130 - 140 | 175 - 180 | - | 180 - 200 | 140 - 150 | - | 150 - 160 | - |
| Potato (Nuwaraeliya) | 160 - 170 | 160 - 170 | - | 180 - 185 | - | - | - | 155 - 160 | - | 170 - 185 |
| B'Onion Imported | 125 - 170 | 130 - 170 | 120 - 160 | 130 - 170 | - | 130 - 160 | 140 - 170 | - | 145 - 180 | 135 - 168 |
| Big-onion Local | - | - | - | - | - | - | - | - | - | - |
| Banana | | | | | | | | | | |
| Ambul(Rs/Kg) | 50 - 60 | - | - | - | - | - | - | - | - | - |
| Kolikuttu | 160 - 170 | - | - | - | - | - | - | - | - | - |
| Seeni | 60 - 70 | - | - | - | - | - | - | - | - | - |
| Anamalu (Rs/Fruits) | 12 - 13 | - | - | - | - | - | - | - | - | - |
| Papaya (Rs/Kg) | 150 - 180 | - | - | - | - | - | - | - | - | - |
| Passion Fruits(Rs/Fruit) | 32 - 35 | - | - | - | - | - | - | - | - | - |
| Other Fruits (Rs/Fruit) | | | | | | | | | | |
| Pineapple - Large | 450 - 450 | - | - | - | - | - | - | - | - | - |
| - Medium | 340 - 360 | - | - | - | - | - | - | - | - | - |
| - Small | 260 - 270 | - | - | - | - | - | - | - | - | - |
| Mango - Betti | 20 - 23 | - | - | - | - | - | - | - | - | - |
| - Karathakola | 90 - 120 | - | - | - | - | - | - | - | - | - |
| Woodapple | 22 - 26 | - | - | - | - | - | - | - | - | - |
| Avocado | 90 - 110 | - | - | - | - | - | - | - | - | - |
| Orange | 28 - 32 | - | - | - | - | - | - | - | - | - |

Head
Data Management Division



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ

ආයතනය

Hector Kobbekaduwa Agrarian Research and Training Institute

දත්ත කළමනාකරණ අංශය

තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)



| වර්ගය | 15/3/2022 | 15/3/2022 | 15/3/2022 | 14/3/2022 | 15/3/2022 | 15/3/2022 | 15/3/2022 | 15/3/2022 | 15/3/2022 | 15/3/2022 | 14/3/2022 |
|---------------------------|------------------|----------------|----------------|---------------|--------------------|-------------------|---------------------|------------------|-------------------|------------------|-----------|
| | පැලියගොඩ වෙළඳපොළ | මහනුවර වෙළඳපොළ | දඹුල්ල වෙළඳපොළ | මීගොඩ වෙළඳපොළ | තාරොව්වෝලේ වෙළඳපොළ | තඹුන්තේමම වෙළඳපොළ | කැප්පෙට්පොළ වෙළඳපොළ | නුවරඑළිය වෙළඳපොළ | බණ්ඩාරවෙල වෙළඳපොළ | වෙයන්ගොඩ වෙළඳපොළ | |
| උඬරට එළවළු | | | | | | | | | | | |
| බෝංචි | 150 - 180 | 150 - 170 | 160 - 180 | 200 - 210 | - | 180 - 200 | 130 - 140 | 140 - 160 | 160 - 170 | 180 - 190 | |
| කැරට් | 160 - 200 | 200 - 220 | 200 - 260 | 220 - 240 | - | 200 - 230 | 150 - 180 | 190 - 200 | 180 - 200 | 190 - 210 | |
| ලීක්ස් | 70 - 80 | 80 - 90 | 90 - 110 | 110 - 120 | - | 100 - 120 | 75 - 80 | 90 - 95 | 80 - 90 | 100 - 110 | |
| බීටරූට් | 140 - 150 | 80 - 90 | 70 - 100 | 90 - 100 | 80 - 100 | 80 - 90 | - | - | - | - | |
| බීටරූට් (නුවරඑළිය) | 170 - 190 | 100 - 110 | - | - | - | - | 100 - 120 | 110 - 115 | 140 - 150 | 100 - 120 | |
| තෝකෝල් | 100 - 120 | 90 - 100 | 70 - 90 | 110 - 130 | - | 60 - 80 | 60 - 70 | 70 - 80 | 65 - 70 | 110 - 120 | |
| රාබු | 30 - 60 | 30 - 40 | 35 - 50 | 60 - 80 | 60 - 70 | 40 - 70 | 25 - 30 | 40 - 45 | 20 - 30 | 50 - 70 | |
| ගෝවා (නුවරඑළිය) | 75 - 80 | 70 - 75 | - | 95 - 100 | - | - | 45 - 55 | 65 - 75 | 40 - 50 | - | |
| ගෝවා (නුවර) | 60 - 70 | 50 - 60 | 65 - 80 | 70 - 80 | 60 - 80 | 60 - 80 | - | - | - | 80 - 90 | |
| තක්කාලි | 260 - 270 | 220 - 240 | 230 - 260 | 270 - 290 | 250 - 270 | 100 - 140 | 150 - 180 | 180 - 200 | 200 - 240 | 230 - 250 | |
| පහතරට එළවළු | | | | | | | | | | | |
| බණ්ඩක්කා | 40 - 50 | 60 - 70 | 55 - 70 | 80 - 90 | 50 - 60 | 45 - 55 | - | - | - | 80 - 90 | |
| වම්බටු (ගම් වර්ගය) | - | - | - | - | - | - | - | - | - | - | |
| වම්බටු (අනෙකුත් වර්ගය) | 140 - 150 | 120 - 150 | 150 - 180 | 190 - 220 | 140 - 170 | 90 - 120 | 130 - 150 | - | 120 - 140 | 160 - 190 | |
| මාළු මිරිස් | 240 - 270 | 200 - 220 | 180 - 230 | 240 - 270 | 250 - 320 | 170 - 230 | 280 - 300 | 240 - 280 | 280 - 300 | 240 - 260 | |
| වට්ටක්කා | 140 - 160 | 70 - 80 | 50 - 70 | 80 - 90 | - | 60 - 80 | 120 - 130 | - | 110 - 130 | 80 - 90 | |
| පිපිඤ්ඤා | 40 - 60 | 50 - 60 | 35 - 50 | 60 - 70 | 40 - 50 | 25 - 35 | 50 - 55 | - | 40 - 50 | 50 - 60 | |
| කරවිල (ගම් වර්ගය) | - | - | - | - | - | - | - | - | - | - | |
| කරවිල (අනෙකුත් වර්ගය) | 250 - 270 | 180 - 200 | 160 - 180 | 180 - 200 | 180 - 200 | 160 - 180 | - | - | - | 180 - 220 | |
| පතෝල | 100 - 120 | 130 - 140 | 110 - 130 | 140 - 140 | 140 - 170 | 100 - 120 | - | - | - | 120 - 140 | |
| මුරුංගා | - | - | - | - | - | - | - | - | - | - | |
| වැටකොළ | 140 - 150 | 120 - 130 | 110 - 130 | 130 - 180 | 130 - 150 | 130 - 150 | - | - | - | 140 - 160 | |
| මැකරල් | 120 - 130 | 100 - 110 | 80 - 100 | 120 - 130 | 80 - 100 | 100 - 120 | - | - | - | 110 - 120 | |
| අළු කෙසෙල් | 50 - 60 | 50 - 60 | 40 - 55 | 70 - 80 | 60 - 80 | 40 - 50 | - | - | - | 80 - 85 | |
| අඹු මිරිස් | 300 - 340 | 350 - 380 | 280 - 330 | 340 - 360 | 350 - 400 | 220 - 330 | 280 - 300 | - | 320 - 340 | 370 - 380 | |
| දෙහි | 70 - 90 | 100 - 110 | 90 - 110 | 110 - 120 | 80 - 100 | 80 - 100 | - | - | - | 100 - 120 | |
| වතල | 90 - 100 | 60 - 75 | 55 - 70 | 65 - 70 | 70 - 80 | 70 - 80 | 60 - 65 | - | 60 - 65 | 65 - 75 | |
| මඤ්ඤෝක්කා | 30 - 40 | 35 - 40 | 25 - 30 | 70 - 70 | 50 - 60 | 30 - 35 | 30 - 35 | - | 20 - 30 | 30 - 40 | |
| දඹල | | | | | | | | | | | |
| තිබ්බටු | | | | | | | | | | | |
| ඉරිඟු | - | | | | | | | | | | |
| උඳු | - | | | | | | | | | | |
| තල | | | | | | | | | | | |
| අර්තාපල් (ආනයනික) | 130 - 150 | 130 - 135 | 125 - 130 | 130 - 135 | | 135 - 135 | | | 145 - 150 | 135 - 135 | |
| අර්තාපල් (වැලිමඩ) | 140 - 145 | - | 130 - 140 | 175 - 180 | | 180 - 200 | 140 - 150 | - | 150 - 160 | - | |
| අර්තාපල් (නුවරඑළිය) | 160 - 170 | 160 - 170 | - | 180 - 185 | | - | - | 155 - 160 | - | 170 - 185 | |
| ලොකුඑණු (ආනයනික) | 125 - 170 | 130 - 170 | 120 - 160 | 130 - 170 | | 130 - 160 | 140 - 170 | | 145 - 180 | 135 - 168 | |
| ලොකුඑණු දේශීය | - | - | - | - | | - | - | | - | - | |
| කෙසෙල් | | | | | | | | | | | |
| ඇඹුල් (කිලෝවකට) | 50 - 60 | | | | | | | | | | |
| කෝලිකුට්ටු (කිලෝවකට) | 160 - 170 | | | | | | | | | | |
| සීනි (කිලෝවකට) | 60 - 70 | | | | | | | | | | |
| ආනමාළු (එකකට රු.) | 12 - 13 | | | | | | | | | | |
| ගස්ලබු (කිලෝවකට) | 150 - 180 | | | | | | | | | | |
| වැල්දොඩම් (එකකට රු.) | 32 - 35 | | | | | | | | | | |
| පළතුරු` (එකකට රු.) | | | | | | | | | | | |
| අන්තාස - ලොකු ප්‍රමාණය | 450 - 450 | | | | | | | | | | |
| - මධ්‍යම ප්‍රමාණය | 340 - 360 | | | | | | | | | | |
| - කුඩා ප්‍රමාණය | 260 - 270 | | | | | | | | | | |
| අඹ - බෙට්ටි | 20 - 23 | | | | | | | | | | |
| -කර්තකොලොම්බන් | 90 - 120 | | | | | | | | | | |
| දිවුල් | 22 - 26 | | | | | | | | | | |
| අලිපේර | 90 - 110 | | | | | | | | | | |
| දොඩම් | 28 - 32 | | | | | | | | | | |